



(අටවැනි පාර්ලිමේන්තුව - තෙවැනි සභාවාරය)

අංක 2(3).]

පාර්ලිමේන්තුවේ අංක 2 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2019 මැයි 13 වැනි සඳුදා

2019 මැයි 21 වැනි අඟහරුවාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1), — 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 35 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

**2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය
යටතේ අංක 35 දරන නියමය**

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 4,800,000,000 සිට රු. 4,363,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ/ ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05. 09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 36 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 36 දරන නියමය

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 22302 “ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය) - ශ්‍රී ලංකා නාවික හමුදාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 470,000,000 සිට රු. 540,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 500,000,000 සිට රු. 545,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 220,000,000 සිට රු. 230,000,000 දක්වා
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ/ ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05.09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 37 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 37 දරන නියමය

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 24702 “අත්අඩංගුවට ගන්නා ලද සහ රාජසන්නක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා රේගුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(3)

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 12,000,000 සිට රු. 27,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 1,500,000 සිට රු. 4,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 39,000,000 සිට රු. 61,000,000 දක්වා
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ / ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05.09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4), — 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 38 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 38 දරන නියමය

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 25003 “විවිධ අත්තිකාරම් - රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,500,000 සිට රු. 530,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත

(4)

- | | | |
|------|--|-----------------|
| (iv) | එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව | සංශෝධන
නොමැත |
|------|--|-----------------|

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ / ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05.09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 39 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

**2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය
යටතේ අංක 39 දරන නියමය**

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 30602 “ගබඩා අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 2,000,000,000 සිට රු. 2,200,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 1,800,000,000 සිට රු. 1,300,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ / ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05.09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 40 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 40 දරන නියමය

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 31002 “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 120,000,000 සිට රු. 180,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 120,000,000 සිට රු. 150,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 40,000,000 සිට රු. 75,000,000 දක්වා
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	රු. 40,000,000 සිට රු. 60,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ/ ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05.09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 7),— 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 41 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 41 දරන නියමය

වැඩ බලන මුදල් අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න වන මම, 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 31003 “කළවැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(6)

<u>අයිතමය</u>		<u>සංශෝධනය</u>	
(i)	එකී පනතේ නෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 350,000,000	සිට
		රු. 410,000,000	දක්වා
(ii)	එකී පනතේ නෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත	
(iii)	එකී පනතේ නෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත	
(iv)	එකී පනතේ නෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත	

(මෙම නියමය වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

අත්සන් කළේ / ඉරාන් වික්‍රමරත්න,
වැඩ බලන මුදල් අමාත්‍ය

2019.05. 09 වැනි දින,
කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 8), — 2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරුණු බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

(මෙම නියමයන් වලංගු වන්නේ 2018.12.31 වැනි දින දක්වා පමණි.)

උපලේඛනය

(අමුණා ඇති උපලේඛනය පරිදි)

උපලේඛනය
2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2018 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2017 අංක 30 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතලවලට අනුව ඉරාන් වික්‍රමරත්න වන මම, වැඩ බලන මුදල් අමාත්‍යවරයා විශයෙන් රජයේ අනුමතිය අනුව මේ සමඟ දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල විෂය අංක 00101, 02001, 02501, 14001, 14701, 15501, 16501, 19201, 20101, 20501, 20901, 21501, 22201, 22301, 22401, 22501, 22601, 23101, 24801, 25101, 25801, 25901, 26301, 26601, 27001, 27301, 27701, 28101, 28201, 28401, 28901, 30601, 32401 සහ 33301ට අදාළ වන්නා වූ පනතේ තෙවැනි උපලේඛනය නිරූ අංක II සහ IV හි දක්වා ඇති අවම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි.

(7)

ක්‍රී. අං. නි.	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	වි. අං. නි.	II		III		IV		නි. අං. නි.
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව	සිට රු.	රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීමට අවම සීමාව	සිට රු.	රජයේ කටයුතු වල හර ගේෂයන්ගේ උපරිම සීමාව	සිට රු.	
1	අතිගරු ජනාධිපති	00101					100,000,000	120,000,000	1
2	මැතිවරණ කොමිෂන් සභාව	02001					85,000,000	95,000,000	2
3	සීමා නිර්ණය කොමිෂන් සභාව	02501			250,000	150,000			3
4	කළුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා	14001	15,000,000	16,675,000					4
5	ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා	14701					7,000,000	7,300,000	5
6	පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා	15501					35,000,000	40,400,000	6

7	ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා	16501	3,000,000	3,030,000		7
8	නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා	19201		108,000,000	80,000,000	8
9	බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව	20101		21,000,000	19,400,000	9
10	මහා භාරකාර දෙපාර්තමේන්තුව	20501		2,200,000	2,130,000	10
11	ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව	20901		4,000,000	3,400,000	11
12	කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව	21501		55,000,000	48,000,000	12
13	ශ්‍රී ලංකා යුද හමුදාව	22201		3,028,000,000	2,565,000,000	13
14	ශ්‍රී ලංකා නාවික හමුදාව	22301		570,000,000	480,000,000	14
15	ශ්‍රී ලංකා ගුවන් හමුදාව	22401		460,000,000	396,000,000	15
16	පොලිස් දෙපාර්තමේන්තුව	22501		1,200,000,000	1,145,000,000	16
17	ආගමන හා විගමන දෙපාර්තමේන්තුව	22601			145,000,000	17
18	ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව	23101		400,000	349,133	18
19	සුරාඥ දෙපාර්තමේන්තුව	24801		37,000,000	36,000,000	19
20	තක්සේරු දෙපාර්තමේන්තුව	25101			90,000,000	20
21	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	25801		65,000,000	63,000,000	21
22	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ	25901		38,000,000	34,000,000	22
23	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට	26301		51,000,000	43,000,000	23
24	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - වවුනියාව	26601		13,000,000	10,000,000	24
25	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර	27001		47,000,000	45,000,000	25
26	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම	27301		41,000,000	39,500,000	26

27	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල	27701		34,000,000	33,000,000	27
28	ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව	28101	295,000,000	295,320,000		28
29	වාණිජමණ්ඩල දෙපාර්තමේන්තුව	28201	260,000,000	240,000,000	145,000,000	29
30	වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව	28401			168,000,000	30
31	අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	28901			110,000,000	31
32	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	30601			1,500,000,000	32
33	කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව	32401		2,200,000	2,150,000	33
34	කොමිට්ටි පනත් කාර්යාලය	33301			3,500,000	34
අත්සන් කළේ / ඉරාත් විකුමරත්න, වැඩ බලන මුදල් අමාත්‍ය						(9)

2019.05. 09

කොළඹ.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දක්වා තිබේ.)